

1. අයදුම්කරු/වත්ගේ විස්තර

අයදුම්කරු 1

අයදුම්කරු 2 / කාලතූයා

කලතූයා බද්ධ අයදුම්කරුවෙකු ද යන වග ඔව් ☐ නැත ☐

1.1 සම්පූර්ණ නම (මයා/මිය/මෙනවිය)		
1.2 උපන් දිනය (දිනය / මාසය / වසර)		
1.3 පදිංචි ලිපිනය		
1.4 නිවසේ දුරකථන අංකය/ ජංගම දුරකථන අංකය විද්‍යුත් තැපෑලේ ලිපිනය		
1.5 ජාතික හැඳුනුම්පත් අංකය / විදේශ ගමන් බලපත්‍ර අංකය		
1.6 විවාහක / අවිවාහක බව		
1.7 දරුවන් ගණන සහ අනෙක් යැපෙන්නන්		
1.8 ඔබ ශ්‍රී ලාංකික පුරවැසියෙක් ද හෝ ද්විත්ව පුරවැසිභාවය දරන්නෙක් ද? (ඔව් නම්, රටවල් නම් කරන්න) ඔබ ස්ථිර නේවාසික තත්ත්වය (PR) හිමියෙක් ද? (ඔව් නම්, රටවල් නම් කරන්න)		

2. රැකියාව සහ ව්‍යාපාරය පිළිබඳ විස්තරය

2.1 සේවා යෝජකයාගේ හෝ ව්‍යාපාරයේ නම		
2.2 එහි සේවය කරන වසර ගණන		
2.3 ලිපිනය		
2.4 දුරකථන අංකය/යන්		
2.5 ව්‍යාපාරයේ ස්වභාවය		
2.6 වෘත්තිය/තනතුර		
2.7 ඉද්ධ වැටුප ස්ථාවර දීමනා සමඟ		
2.8 වැටුප දැනටමත් සෙලාන් බැංකුව වෙත යොමුකර ඇතිද නැතිනම්, වැටුපෙන් පවරනු ඇත	ඔව් ☐ නැත ☐ ඔව් ☐ නැත ☐	ඔව් ☐ නැත ☐ ඔව් ☐ නැත ☐
a. කලින් සේවා යෝජකයාගේ නම		
b. සේවා කාලය		
c. වෘත්තිය/තනතුර		

3. අයදුම්කරු/වන් සහ කලත්‍රයා සතු වත්කම් පිළිබඳ විස්තර

3.1 ඉඩම්, ගොඩනැගිලි සහ මෝටර් රථ

ලිපිනය	විස්තරය (තුමි ප්‍රමාණය, විශාලත්වය, ආදිය)	අයිතිය	වෙළඳපොල වටිනාකම රු.	උකස්කර (තිබේ නම්)

3.2 කොටස් / භාණ්ඩාගාර බිල්පත්

වර්ගය	සමාගමේ නම	භාණ්ඩාගාර බිල්පත්/ කොටස්වල වටිනාකම	පවරාදුම් (තිබේ නම්)

3.3 පිවිත රක්ෂණවරණ

රක්ෂණවරණ හිමියාගේ නම	සමාගමේ නම	රක්ෂණවරණ අංකය	මුහුණත වටිනාකම රු.	වාර්තය රු. සහ කාලාන්තරය	පවරාදුම් (තිබේ නම්)

3.4 බැංකු ගිණුම්

බැංකුවේ නම/ශාඛාව	ගිණුම් වර්ගය	ගිණුම් අංකය	ගිණුම ආරම්භ කළ දිනය	වර්තමාන ශේෂය	ගිණුම් හිමියාගේ නම
ඉතිරි කිරීම්					
ජංගම					

4. ණය පිළිබඳ විස්තර

4.1 ණය මුදල :	රු.
4.2 පොලී අනුපාතය සැකසිය යුත්තේ :	වර්ෂ 1 ☐ වර්ෂ 2 ☐ වර්ෂ 5 ☐ වර්ෂ 10 ☐
4.3 ආපසු ගෙවීම් සඳහා අවශ්‍ය වසර ගණන :	
4.4 ණය ලබාගැනීමේ අරමුණ :	
4.5 නිවසේ තුමි ප්‍රමාණය :	ව.අ/ව.මී
4.6 අයදුම්කරු ඇපයට තබන දේපළෙහි : පදිංචි ද යන වග	ඔව්/නැත

5. සුරක්ෂිතයක් වශයෙන් ඉදිරිපත් කරන දේපළ

අපකරයක් වශයෙන් තබන දේපළෙහි විස්තරය

පිහිටීම ප්‍රාදේශීය සභාව ඔප්පු අංකය පිඹුරුපත් අංකය බිම් කට්ටි අංකය ප්‍රමාණය හිමිකම් ඉඩමේ නම බිම් ප්‍රමාණය (ගොඩනැගිලි තිබේ නම්) ව.අ. පිවිත තුක්ති හිමිකරුගේ නම (සිටි නම්) වර්තමාන වෙළඳපොල වටිනාකම

ගොඩනැගිලි සැලැස්ම පාලන අධිකාරිය මගින් අනුමත කොට තිබේද? ඔව්/නැත
 අනුකූලතා සහතිකය ලබාගෙන තිබේද? ඔව්/නැත

වත්මන් තුක්තිය
 හිස් නිරවුල් තුක්තිය / පදිංචිව සිටින / කුලී නිවසියෙකු විසින් (කරුණාකර සඳහන් කරන්න).....

නිවසක්/මහල් නිවාසයක් මිලදී ගැනීම
 විකුණුම්කර ඔප්පුව අත්සන් කරන අවස්ථාවේදී හිස් නිරවුල් තුක්තිය භාර දීමට විකුණුම්කරුගේ ලිඛිත කැමැත්ත අනිවාර්ය වේ.

6. අයදුම්කරු/වන්ගේ සහ කලත්‍රයාගේ මාසික ආදායම සහ වියදම

ආදායම			වියදම		
මූලාශ්‍ර		අයදුම්කරු	විස්තර	අයදුම්කරු	අයදුම්කරු II / කලත්‍රයා
රැකියාව	මූලික		නිවාස කුලී		
	දීමනා*		ගෘහස්ථ වියදම		
ව්‍යාපාර			දරුවන්ගේ අධ්‍යාපනය		
වෘත්තිය			පෞද්ගලික		
කර්මාන්තය			ප්‍රවාහන		
කෘෂිකර්මය			වෛද්‍යමය		
පොලිය			ණය ආපසු ගෙවීම		
ලාභාංශ			කුඩා කඩපත් සඳහා ගෙවීම		
කුලී/කල්බදු			බදු මුදල්		
වෙනත්			විදුලිය සහ ඉන්ධන		
විකතුව			රක්ෂණාචරණ		
			යැපෙන්නන්		
			වෙනත්		
			විකතුව		

7. පසුගිය වසර තුන සඳහා ආදායම් බදුවල විස්තර
(ලේඛනමය සාක්ෂි සැපයිය යුතුයි)

තක්සේරු කාලය						
	අයදුම්කරු 1	අයදුම්කරු 2	අයදුම්කරු 1	අයදුම්කරු 2	අයදුම්කරු 1	අයදුම්කරු 2
ව්‍යස්ථාපිත ආදායම						
තක්සේරු කළ ආදායම						
බදු ගෙවියයුතු ආදායම						
ගෙවන ලද බදු						

8. අයදුම්කරු/කරුවන් පිළිබඳ පවත්නා වගකීම්

ණය ගැණුම්කරු/කරුවන් සහ ඔවුන්ගේ කලත්‍රයන් විසින් මෙම බැංකුවෙන් හෝ වෙනත් ණය දෙන ආයතනය වෙතින් අයදුම්කර ඇති හෝ ලබාගෙන ඇති සියලු ම ණය පහසුකම්, කුලීපිට ගැණුම් ගිවිසුම්, බදු සහ ක්‍රෙඩිට් කාඩ්පත් පහසුකම් පිළිබඳ විස්තර

ණයගිම්යාගේ නම	ලබාගත් ණය මුදල	දැනට ගෙවිය යුතු ශේෂය	මාසික වාරිකය	සුරක්ෂිතය	ආපසු ගෙවිය යුතු කාලය	අවශ්‍යතාව

ඊවෙනත් දීමනා

9. මෙම බැංකුව හෝ වෙනත් බැංකු / මූල්‍ය ආයතන වෙතින් පසුගිය කාලයේදී භුක්ති විඳින ලද පහසුකම් පිළිබඳ විස්තර (මේ වනවිට පියවා ඇති)

බැංකුව	ආබාධ	මුදල	ලබා දුන් වර්ෂය	පියවන ලද වර්ෂය

10. අයදුම්කරු විසින් දැරිය යුතු ගාස්තු

උකස් බැඳුම්කර ගාස්තු	රුපියල් මිලියන 5.0 දක්වා 1% දක්වා (අවම රු. 10,000) රුපියල් මිලියන 5.0 සිට රුපියල් මිලියන 25.0 දක්වා රුපියල් මිලියන 5.0 රුපියල් මිලියන 5,000,000/- සිට 25,000,000/- දක්වා රු. 50,000/- රු. 50,000/- + 0.5 % සිට ඉතිරි ශේෂය රුපියල් මිලියන 25.0 සිට ඉහලට රුපියල් මිලියන 25.0 රුපියල් 25,000,001/- සිට ඉහලට රු.150,000/- රු.150,000/- + 0.25% මහල් නිවාස දේපල සඳහා අමතර රු. 20,000/- + රජයේ බදු මුදල් සහ අනෙකුත් ගාස්තු																					
හිමිකම් වාර්තා ගාස්තු	රු. 7,500/- + රජයේ බදු මුදල් සහ අනෙකුත් ගාස්තු																					
ණය රක්ෂණ ආවරණ ගාස්තු (MPP)	අනුමත මුදල, ණය ගැනුම්කරුගේ වයස සහ සෞඛ්‍ය තත්ත්වය මත රඳා පවතී. තහවුරු කිරීම ණය අවසන් වූ පසුව																					
ගිනි රක්ෂණය (අදාල නම්)	තක්සේරුව / ඉදිකිරීම් පිරිවැය මත රඳා පවතී. තහවුරු කිරීම ණය අවසන් වූ පසුව																					
තක්සේරු කිරීම	<table><tr><th>තක්සේරු මුදල</th><th>තක්සේරු අනුපාතය</th><th>උපරිම සම්මුච්චිත මුදල</th></tr><tr><td>රු. මිලියනය දක්වා</td><td>අවම රු. 5,000</td><td>රු. 5,000</td></tr><tr><td>රු. මිලියනයේ සිට රු. මිලියන 20 දක්වා</td><td>රු. මිලියනයකට රු. 750ක්</td><td>රු. 19,250</td></tr><tr><td>රු. මිලියන 20 සිට රු. මිලියන 50 දක්වා</td><td>රු. මිලියනයකට රු. 500ක්</td><td>රු. 34,250</td></tr><tr><td>රු. මිලියන 50 සිට රු. මිලියන 100 දක්වා</td><td>රු. මිලියනයකට රු. 250ක්</td><td>රු. 46,750</td></tr><tr><td>රු. මිලියන 100 සිට රු. මිලියන 500 දක්වා</td><td>රු. මිලියනයකට රු. 100ක්</td><td>රු. 86,750</td></tr><tr><td>රු. මිලියන 500 සිට ඉහළට</td><td>සාකච්ඡා කළ හැකිය</td><td></td></tr></table> + ගමන් වියදම්	තක්සේරු මුදල	තක්සේරු අනුපාතය	උපරිම සම්මුච්චිත මුදල	රු. මිලියනය දක්වා	අවම රු. 5,000	රු. 5,000	රු. මිලියනයේ සිට රු. මිලියන 20 දක්වා	රු. මිලියනයකට රු. 750ක්	රු. 19,250	රු. මිලියන 20 සිට රු. මිලියන 50 දක්වා	රු. මිලියනයකට රු. 500ක්	රු. 34,250	රු. මිලියන 50 සිට රු. මිලියන 100 දක්වා	රු. මිලියනයකට රු. 250ක්	රු. 46,750	රු. මිලියන 100 සිට රු. මිලියන 500 දක්වා	රු. මිලියනයකට රු. 100ක්	රු. 86,750	රු. මිලියන 500 සිට ඉහළට	සාකච්ඡා කළ හැකිය	
තක්සේරු මුදල	තක්සේරු අනුපාතය	උපරිම සම්මුච්චිත මුදල																				
රු. මිලියනය දක්වා	අවම රු. 5,000	රු. 5,000																				
රු. මිලියනයේ සිට රු. මිලියන 20 දක්වා	රු. මිලියනයකට රු. 750ක්	රු. 19,250																				
රු. මිලියන 20 සිට රු. මිලියන 50 දක්වා	රු. මිලියනයකට රු. 500ක්	රු. 34,250																				
රු. මිලියන 50 සිට රු. මිලියන 100 දක්වා	රු. මිලියනයකට රු. 250ක්	රු. 46,750																				
රු. මිලියන 100 සිට රු. මිලියන 500 දක්වා	රු. මිලියනයකට රු. 100ක්	රු. 86,750																				
රු. මිලියන 500 සිට ඉහළට	සාකච්ඡා කළ හැකිය																					
සැකසුම් ගාස්තුව	ණය වටිනාකමින් 0.5 % (අවම රු.15,000/- උපරිමය රු.200,000/-) + රජයේ බදු මුදල් සහ අනෙකුත් ගාස්තු																					
පරීක්ෂණ ගාස්තුව	රු: 2000.00යි *ගනුදෙණුකරු විසින් ප්‍රවාහන පහසුකම් ලබාදිය යුතු අතර, එසේ නොවන්නේ නම් ඒ සඳහා අදාල ප්‍රවාහන ගාස්තුව සහ පරීක්ෂණ ගාස්තු වන රු 2000/- අයකරගනු ලැබේ.																					

* රජයේ බදු මුදල් සහ මුද්දර ගාස්තු අදාළ වේ.

ඉහත තොරතුරු සත්‍ය හා නිවැරදි බව සහ ණය ලබාදීමේ තීරණයට බලපෑ හැකි කිසියම් තොරතුරක් දැනුවත්ව රඳවා නොගත් බව මම/අප සහතික කරමි/කරමු. අනාගතයේදී මාගේ/අපගේ මූල්‍ය තත්ත්වය පිළිබඳ කිසියම් වැදගත් වෙනසක් සිදු වුවහොත් ඒ බව ලිඛිතව බැංකුව වෙත දැනුම් දීමට මම/අප මෙමඟින් භාර ගනිමි/ගනිමු. ණය මුදල ආශ්‍රිත සියලුම ගාස්තු, ආපසු ගෙවීම් සහ ගෙවිය යුතු වන පොලී මුදල්, මාගේ/අපගේ නාමික ගිණුම (හෝ නාමික ගිණුමේ ප්‍රමාණවත් මුදල් නොමැති නම් ඔබ සමඟ ඇති මාගේ/අපගේ වෙනත් ගිණුමක්) වෙත හර කිරීමට මම/අප මෙමඟින් ඔබ වෙත බලය පවරමි/පවරමු. මෙ අයදුම්පත සම්බන්ධයෙන් අවශ්‍ය ඕනෑම තොරතුරක් සිය සේවා යෝජකයා හෝ වෙනත් ඕනෑම ප්‍රභවයකින් ලබාගැනීම පිළිබඳව පහත අත්සන් තබන අය විසින් ප්‍රකාශිතවම බැංකුව වෙත බලය ලබාදෙන අතර, ඉල්ලා සිටින විට, එකී ඕනෑම තොරතුරක් බැංකුව වෙත ලබාදීමට එවැනි සියලුම ප්‍රභවයන් වෙත ද මෙමඟින් බලය ලබාදෙන අතර, පහත අත්සන් තබන ලද අය වෙත පහසුකම් ලබාදන්නද නොදන්නද, මෙම අයදුම්පත සෙලාන් බැංකුවේ දේපළක් ලෙස පවතිනු ඇති බවට වැඩිදුරටත් එකඟ වේ.

අත්සන/න්

.....

දිනය

සම්මුඛ පරීක්ෂණය මෙහෙයවූ නිලධාරියාගේ සටහන්